



# THE CEYLON GOVERNMENT GAZETTE

No. 10,803 — FRIDAY, JUNE 3, 1955

(Published by Authority)

## PART IV—LOCAL GOVERNMENT

(Separate paging is given to each Part in order that it may be filed separately)

	PAGE		PAGE
Posts—Vacant ..	443	Statements of Revenue and Expenditure ..	451
Examinations, Results of Examinations, &c. ..	—	Budgets ..	453
Local Government Notifications ..	446	Sale of Properties ..	—
By-laws ..	448	Road Committee Notices ..	—
Notices under the Local Authorities Elections Ordinance ..	—	Miscellaneous Notices ..	—

PART V published with this Issue contains List of Applications for Public Carriers' Permits for use of Lorries for fee or reward, &c.

### Posts—Vacant

#### GENERAL CONDITIONS APPLICABLE TO APPOINTMENTS TO POSTS IN THE LOCAL GOVERNMENT SERVICE ADVERTISED IN PART IV OF THE "CEYLON GOVERNMENT GAZETTE"

1. *Allowances.*—Unless otherwise stated, Rent Allowance, temporary Cost of Living Allowance and temporary Special Living Allowance are payable according to Government Rates and Conditions.

2. *Conditions of Service.*—Appointments will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, as amended by the Local Government Service (Transitional Provisions) Ordinance, No. 5 of 1946, any further amendments of Ordinance No. 43 of 1945, and the Regulations made thereunder, and other conditions of service as laid down by the Commission from time to time.

3. *Terms of Engagement.*—The posts specified in the schedule published in Part IV of the *Ceylon Government Gazette* No. 10,432 of August 8, 1952, and other posts added thereto from time to time while held by members of the Local Government Service other than females are pensionable under the Local Government Service Pension Scheme Regulations, 1952.

(a) The pension rights of officers serving under Government will be conserved if released under Section 21 of the Government Minutes on Pensions, and transferred to pensionable posts in the Local Government Service.

(b) In the case of employees of Local Authorities who hold pensionable posts under the Pension

By-laws or Rules of the Local Authorities, the payment of their pension on ultimate retirement will be governed by the Pension By-laws or Rules of the Local Authority in whose employ they were on the date immediately preceding the date of their transfer to the Local Government Service, in terms of Section 48 of the Local Government Service Ordinance, No. 43 of 1945, as amended by the Local Government Service (Amendment) Act, No. 8 of 1949.

(c) All appointees to pensionable posts other than females, officers above the age of 55 and officers who were holding pensionable posts in Government Service on the date immediately prior to their appointment to the Local Government Service, are required to contribute 4 per cent. of their salary to the Local Government Service Widows' and Orphans' Pension Fund established under the Local Government Service Widows' and Orphans' Pension Fund Regulations, 1952, published in the *Government Gazette Extraordinary* No. 10,429 of July 30, 1952. The Local Authority will contribute 3 per cent. of salary.

(d) Appointees may be required to furnish security either in cash or by Fidelity Guarantee Bond through a Guarantee Association approved by the Local Government Service Commission in a sum which may be decided upon by the Local Authority.

(e) Appointees not holding scheduled posts in the Local Government Service or permanent posts in the Public Service will be required to pass a medical examination by a duly qualified medical practitioner as to their physical fitness to serve in any part of the Island.

(f) The appointment will generally be on probation or subject to confirmation after a period of one year unless otherwise specified.

4. *Qualifications required.*—Every applicant must furnish satisfactory proof that he is a Ceylonese. The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as a citizen of Ceylon by descent or by registration.

5. *War Service Concession.*—Provided they are qualified in all other respects, ex-Servicemen of Her Majesty's Fighting Forces and full-time members of the Auxiliary Fire, Air Raid Precautions and Civil Defence Services (excluding those who had left these Services of their own accord) will be allowed to deduct periods of such service (commencing from September 3, 1939, at the earliest and up to December 31, 1949, at the latest) from their ages for purposes of eligibility alone, provided that they joined the Forces before August 15, 1945, and that such service was satisfactory and continuous.

6. *Age Concession.*—Members of the Local Government Service are eligible to apply irrespective of age for posts advertised in the Local Government Service.

7. *Other Requirements.*—(i) Applications from those in a Local Body should be forwarded through the Municipal Commissioner or Chairman of the Local Authority in which they are serving.

(ii) Applications from officers in the Government Service should be forwarded through the Heads of their respective Departments. In the case of applications from officers holding permanent posts in the Government Service, the Head of the Department concerned should, when forwarding the application, state whether or not he is prepared to release the applicant if selected.

(iii) Candidates may be required to present themselves for interview or test at an appointed time and place. No travelling or other expenses will be paid in this connection.

(iv) Any person who desires to recommend a candidate may do so by giving a testimonial. Any form of direct or indirect canvassing or attempt to influence the selection of candidates will disqualify such candidates.

(v) Any statement in the application which is found to be incorrect will render the applicant liable to disqualification if the inaccuracy is discovered before the selection and to dismissal after the selection.

(vi) Applications not conforming in every respect with the requirements of this advertisement will be rejected.

(vii) Applications should be made substantially in the form appended below and should be addressed to the Chairman, Local Government Service Commission, and NOT personally to him.

(viii) Applications received in this office after the closing date will not ordinarily be entertained.

Form of Application to be used unless otherwise stated

LOCAL GOVERNMENT SERVICE

Application for the post of \_\_\_\_\_.

1. Reference to the advertisement : \_\_\_\_\_.
2. Full name : \_\_\_\_\_.  
(In block capitals.)  
Nationality : \_\_\_\_\_.  
(State whether Ceylonese or not as per definition in condition 4 above.)
3. Full postal address : \_\_\_\_\_.
4. Date and place of birth of applicant : \_\_\_\_\_.
5. Date and place of birth of applicant's father : \_\_\_\_\_.
6. Whether married or single : \_\_\_\_\_.
7. Educational qualifications and last examination passed with date—  
(a) English : \_\_\_\_\_.  
(b) Sinhalese/Tamil : \_\_\_\_\_.
8. Where educated and date of leaving school : \_\_\_\_\_.
9. (a) Employment since leaving school with dates and full particulars of service : \_\_\_\_\_.  
(b) If employed under Government previously, give details, including cause of termination of service : \_\_\_\_\_.  
(c) If a member of the Local Government Service, give—  
(i) Designation and grade of present post held : \_\_\_\_\_.  
(ii) Present salary and scale of salary : \_\_\_\_\_.  
(iii) Record of employment in Local Bodies : \_\_\_\_\_.  
(d) If an ex-Serviceman, particulars of Unit, rank and dates of joining and discharge : \_\_\_\_\_.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : \_\_\_\_\_.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.) : \_\_\_\_\_.
12. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : \_\_\_\_\_.
13. Salary expected, if selected : \_\_\_\_\_.
14. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached) : \_\_\_\_\_.
15. Whether served in the Local Government Service, and if so, whether the services were terminated at any time : \_\_\_\_\_.
16. Whether convicted of any criminal offence in a Court of Law; if so, give date, number of case and nature of the offence : \_\_\_\_\_.
17. Whether free from debt or pecuniary embarrassment : \_\_\_\_\_.
18. Certificates of residence from Chief Headman, D. R. O., J. P., or Minister of Religion, where necessary : \_\_\_\_\_.

Date : \_\_\_\_\_.

\_\_\_\_\_  
Signature of Applicant.

**LOCAL GOVERNMENT SERVICE****Post of Revenue Overseer, Urban Council,  
Panadura**

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post

2 *Salary Scale*—Rs 744 per annum rising by annual increments of Rs. 42 to Rs 1,206 per annum with an Efficiency Bar before Rs 996 per annum.

3 *Qualifications required*—

- (a) *Age* Not less than 20 years nor more than 40 years of age on June 20, 1955.  
 (b) Applicants should have passed the Junior School Certificate (English) Examination of the Education Department, Ceylon, or higher examination.

4. Applications from the following will be considered irrespective of age—

- (a) Revenue Overseers in Local Authorities.  
 (b) Persons holding permanent and/or temporary posts in Revenue and Clerical Work of a Local Authority at least for 5 years provided they possess the educational qualification stipulated at 3 (b)

5. Reference is invited to the general conditions applicable to appointments to posts in the Local Government Service published at the beginning of Part IV of this *Gazette*

6. Applications should be made substantially in the form appended to the general conditions applicable to appointments and should reach me not later than June 20, 1955

7. All applications will be acknowledged and any applicant who does not receive an acknowledgment within three days of the closing date should at once notify the Secretary, Local Government Service Commission. Failure to comply with this provision will deprive the applicant of any claim to consideration.

V. C. JAYASURIYA,  
Chairman,

Local Government Service Commission.

P O Box 530,  
Colombo, May 25, 1955

**LOCAL GOVERNMENT SERVICE****Post of Cleaner, Electricity Scheme, Town Council,  
Pussellawa**

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2 *Salary Scale*—Rs. 444—18 of Rs. 12—Rs. 660 annum. Efficiency Bar before Rs. 564 per annum.

3 *Qualifications required*—

- (a) *Age*: Not less than 20 years nor more than 40 years of age on June 18, 1955.  
 (b) Applicants should be able to read and write Sinhalese or Tamil, and should possess a knowledge of the operation and maintenance of diesel engine driven alternator sets, power house auxiliaries and switchgear. Previous experience will be an additional qualification.

4. Reference is invited to the general conditions applicable to appointments to posts in the Local Government Service published at the beginning of Part IV of this *Gazette*.

5. Applications should be made substantially in the form appended to the general conditions applicable to appointments and should reach me not later than June 18, 1955.

Gate Muhandiram H. J. P. SAMARASEKERE,  
Chairman.

Town Council Office,  
Pussellawa, May 26, 1955.

**LOCAL GOVERNMENT SERVICE****Post of Cleaner, Electricity Scheme, Town Council,  
Polgahawela**

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post

2. *Salary Scale*—Rs. 444—18 of Rs. 12—Rs. 660 per annum. Efficiency Bar before Rs. 564. per annum.

3. *Qualifications required*—

- (a) *Age*. Not less than 20 years nor more than 40 years of age on June 18, 1955.  
 (b) Applicants should be able to read and write Sinhalese or Tamil, and should possess a knowledge of the operation and maintenance of diesel engine driven alternator sets, power house auxiliaries and switch-gear. Previous experience will be an additional qualification.

4 Reference is invited to the general conditions applicable to appointments to posts in the Local Government Service published at the beginning of Part IV of this *Gazette*.

5. Applications should be made substantially in the form appended to the general conditions applicable to appointments and should reach me not later than June 18, 1955.

J. C. WEERAKOON,  
Chairman.  
Town Council Office,  
Polgahawela, May 28, 1955

**LOCAL GOVERNMENT SERVICE****Post of Sanitary Overseer, Grade II, V. C., Nuwara  
Eliya Four Gravets**

APPLICATIONS are invited for the above post.

2 *Salary Scale*—Rs. 480—12—Rs. 720 per annum

3 *Qualifications required*—

- (a) *Age*: Not less than 25 years nor more than 40 years of age on June 17, 1955.  
 (b) Applicants should have passed the J. S. C. (Sinhalese) Examination with English as a subject and should be able to speak Tamil. Preference will be given to candidates with a knowledge of elementary Public Health and Turn-Cock service.

4. Reference is invited to the general conditions applicable to appointments to posts in the Local Government Service published at the beginning of Part IV of this *Gazette*.

5. Applications should be made substantially in the form appended to the general conditions applicable to appointments and should reach the Chairman, V. C., Nuwara Eliya Four Gravets, Nanu Oya, not later than June 17, 1955.

D. D. CHARLES SILVA,  
Chairman.

V. C. Office,  
Nuwara Eliya Four Gravets,  
Nanu Oya, May 25, 1955.

## Local Government Notifications

L. D.—B. 136/40/L. G. D.—G 847a

### THE VILLAGE COMMUNITIES ORDINANCE

ORDER made by the Minister of Local Government by virtue of the powers vested in him by section 17 of the Village Communities Ordinance (Chapter 198), as amended by the Local Authorities Elections Ordinance, No. 53 of 1946, and the Local Authorities (Term of Office) Act, No. 38 of 1953, and modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

C. W. W. KANNANGARA,  
Minister of Local Government.

Colombo, May 14, 1955.

### Order

The term of office of the members now in office of each Village Committee specified in the Schedule hereto, is hereby extended by appointing, in substitution for the thirtieth day of June, 1956, the thirtieth day of June, 1957.

### SCHEDULE

#### VILLAGE COMMITTEES

##### Colombo District

Egodapotha  
Kelaniya  
Gampaha  
Mahara  
Alutgama  
Hanwella Peruwa  
Hanwella-Udugaha Pattu  
Megodapotha  
Henarathgoda  
Ambatalenpahala  
Udugaha Pattu  
Bemmulla  
Naranwala  
Padukka-Waga Peruwa

##### Kalutara District

Kumbukke Pattu  
Udugaha Pattu  
Horawala-Dodangoda-Matugama

##### Kandy District

Kandupalata (in Yati-Nuwara)  
Medapalata (in Yati-Nuwara)  
Gangapalata (in Yati-Nuwara)  
Udapalata East  
Pallepalata  
Udapalata West  
Ganatapalata  
Kalugammanasiya Pattu  
Medasiya Pattu (in Haris Pattu)  
Galasiya Pattu  
Ambagammuwa  
Wendaruwa

##### Galle District

Ratgama  
Kottawa  
Akmeemana  
Bentota  
Ahangama  
Kodagoda  
Elpitiya  
Weragoda  
Batapola

##### Matara District

Kekanadura  
Malimboda  
Madiha-Godagama  
Naimana-Makawita  
Godapitiya  
Kamburupitiya  
Molodduwa

##### Jaffna District

Pandatheruppu  
Punkudativu  
Thunukka  
Uduvil  
Vaddukodai  
Delft

##### Mannar District

Mannar East  
Erukkalampiddy

##### Vavunya District

Melpattu East  
Karunavalpattu South  
Killakkamulai North  
Chinnacheddikulam East  
Chinnacheddikulam West  
Karikkanddumulai South  
Puthukudiyiruppu  
Mulliyawalai  
Melpattu North  
Melpattu South  
Udayavur

##### Kurunegala District

Potuhera  
Narammala  
Polgahawela

##### Puttalam and Chilaw Districts

Anavilundan Pattu  
Pomparippu Pattu  
Kalpitiya

##### Anuradhapura District

Vilachchiya Korale  
Eppawala Korale  
Kunchuttu Korale  
Matambuwa Korale

##### Polonnaruwa District

Polonnaruwa  
Divulana

##### Badulla District

Bintenna  
Palwatta Arulupitiya  
Oyapalata  
Soranatota  
Wiyaluwa  
Dambawinipalata  
Dehiwinipalata  
Mahapalata

##### Ratnapura District

Pannil Pattu (in Atakalan Korale)  
Helapalle Palata (in Meda Korale)  
Uduwaggam Pattu (in Kadawat Korale)  
Talpitigam Pattu (in Kadawat Korale)  
Diyapotagam Pattu (in Kolonna Korale)  
Kolonnagam Pattu (in Kolonna Korale)  
Uda Pattu (in Kuruwita Korale)  
Medapattu (in Kuruwita Korale)  
Pallepattu (in Kuruwita Korale)  
Udapattu (in Nawadun Korale)  
Medapattu (in Nawadun Korale)  
Udapattu (in Kukul Korale)

##### Kegalle District

Keeraveli Pattus (East and West)  
Kandupita Pattu  
Kinigoda Korale  
Mawata and Kanduaaha Pattus  
Tumpalata Pattu

*Batticaloa District*

Eravur North  
 Akkaraipattu North  
 Akkaraipattu Central  
 Manmunai North  
 Pottuvil  
 Bintenne South  
 Nintavur  
 Koralai North  
 Koralai Central  
 Koralai South  
 Eravur South  
 Panama  
 Manmunai North-West  
 Manmunai South-West

virtue of the powers vested in him by section 16 of the Vehicles Ordinance (Chapter 155), as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,  
 Permanent Secretary,  
 Ministry of Local Government.

Colombo, May 23, 1955.

## REGULATIONS

1. Where any solo pedal cycle is being ridden or wheeled along by any person on the road known as the Main Street—

- (a) he shall not carry any other person on such cycle ; and  
 (b) no other person shall cause or permit himself to be carried on such cycle.

2 The regulation relating to solo pedal cycles, published in *Gazette* No. 8,109 of March 8, 1935, (and therein referred to as "by-law") is hereby rescinded.

L. D.—B. 42/35/L G. D—BB. 121.

## THE AMBALANGODA URBAN COUNCIL

## The Vehicles Ordinance

REGULATIONS made for the town of Ambalangoda by the Minister of Local Government by

## LOCAL GOVERNMENT SERVICE

IT is hereby notified for general information that the under-mentioned officers in Grade I of the Local Government Clerical Service have passed the Examination prescribed in paragraph 31 (d) of the L. G. S. Salaries Scheme and L. G. S. C. Circular letters No. D. 13/1 of January 16 and 30, 1953, in the subjects noted against their names —

<i>Index No.</i>	<i>Name</i>	<i>Local Authority</i>	<i>Subjects</i>
1 ..	R. W. Alwis	M. C., Colombo	Local Government Law
2 ..	C M. Amarasingham	M. C., Jaffna	Local Government Law
3 ..	G. Amarasinghe	M. C., Colombo	Local Government Law
5 ..	D. A. D. Austin	M. C., Galle	Sinhalese (a)
6 ..	H. Bennett	M. C., Colombo	Local Government Law and Sinhalese (a) & (b)
8 ..	M N T. Cassiere	M. C., Negombo	Local Government Law and Tamil (a)
12 ..	D. H. de Silva	M. C., Colombo	Local Government Law
13 ..	E. A. de Silva	U. C., Moratuwa	Local Government Law and Accounts
14 ..	G. R. de Silva	U. C., Kalutara	Local Government Law
15 ..	J. P. T. de Silva	M. C., Galle	Local Government Law
18 ..	A. P. N. de Vaas	U. C., Panadure	Accounts
19 ..	F. Dimbulane	U. C., Badulla	Local Government Law and Accounts
21 ..	E. E. V. Elias	M. C., Colombo	Local Government Law
22 ..	A. D. H. Fernando	M. C., Colombo	Local Government Law
25 ..	W. B. S. Fernando	U. C., Ambalangoda	Accounts
28 ..	W. C. V. Fernando	M. C., Colombo	Accounts
29 ..	E. Galagoda	U. C., Matale	Accounts
32 ..	R. F. Gunewardena	M. C., Kandy	Local Government Law and Accounts
35 ..	H. B. Jayasundera	U. C., Bandarawela	Sinhalese (a)
39 ..	A. B. Nugapitiya	U. C., Matale	Local Government Law, Accounts and Sinhalese (a) & (b)
43 ..	D. A. Perera	M. C., Colombo	Accounts
44 ..	S. C. Perera	M. C., Colombo	Local Government Law
48 ..	S. M. Raju	M. C., Colombo	Tamil (a)
51 ..	B. P. Samarasinghe	U. C., Kotte	Accounts
53 ..	S. Thambirajah	M. C., Colombo	Local Government Law
55 ..	C. Welgama	U. C., Kotte	Local Government Law
58 ..	A. M. Witharnage	M. C., Colombo	Local Government Law

V. C. JAYASURIYA,  
 Chairman,  
 Local Government Service Commission.

P. O. Box 530,  
 Colombo, May 31, 1955.

L. D.—B. 16/45/L G D—BB. 947

**THE KULIYAPITIYA URBAN COUNCIL****The Urban Councils Ordinance, No. 61 of 1939**

IT is hereby notified that the Kuliyaipitiya Urban Council has, under sections 175 and 177 of the Urban Councils Ordinance, No. 61 of 1939, as modified by section 2 of the Local Authorities (Enlargement of Powers) Act, No. 8 of 1952, imposed, with effect from the date on which this notification is published in the *Gazette*—

- (1) the licence duty specified in Part I of the Schedule hereto in respect of the licence described in that Part, and
- (2) the licence duty specified in Part II of the Schedule hereto in respect of the licence described in that Part, in lieu of the licence duty hitherto leviable in respect of that licence.

Urban Council,  
Kuliyaipitiya, May 4, 1955.

M R DE SILVA,  
Chairman.

**SCHEDULE****PART I**

<i>Nature of Licence</i>	<i>Annual duty Rs. c.</i>
Licence authorising the use of any premises or place for storing gunny bags	15 0

**PART II**

Licence authorising the use of any premises or place for storing timber	25 0
---	------

**THE BANDARAWELA URBAN COUNCIL****The Urban Councils Ordinance, No. 61 of 1939**

IT is hereby notified that the Bandarawela Urban Council has, under sections 175 and 177 of the Urban Councils Ordinance, No. 61 of 1939, as modified by section 2 of the Local Authorities (Enlargement of Powers) Act, No. 8 of 1952, imposed, with effect from the date on which this notification is published in the *Gazette*, the licence duties specified in the Schedule hereto in respect of the licences described therein.

S. M. NADARAJAH,  
Chairman.

Urban Council,  
Bandarawela, May 26, 1955.

**Schedule**

<i>Licence authorising the use of any premises or place for—</i>	<i>Rs. c.</i>
Forage stores .. .. .	20 0
Manufacture of chilli powder, &c., by machinery .. .. .	25 0
Manufacture of tea .. .. .	50 0
Storing of lime, hides, bones, artificial manure, or materials for artificial manure in quantity over one gunny bag .. .. .	10 0
Milling of paddy, wheat, kurakkan or any grain by machinery .. .. .	20 0

**By-laws**

L D—B 60/48—L G D.—GE. 14/3.

**THE ATURUGIRIYA VILLAGE COMMITTEE****The Village Communities Ordinance**

BY-LAW under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Aturugiriya village area in the Colombo District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947

D. C. R. GUNAWARDANA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, May 21, 1955.

**BY-LAW****CONSERVANCY AND SCAVENGING**

1. (1) For the purposes of by-law 6 of Part VI of the Standard By-laws adopted by the Committee, the conservancy fee payable monthly to the Committee shall be at the rate of one rupee for each bucket.

(2) For the purposes of by-law 11 of Part VI of the Standard By-laws adopted by the Committee, the scavenging fee payable monthly to the Committee shall be twenty-five cents.

(3) In this by-law "Committee" means the Village Committee of the Aturugiriya village area in the Colombo District.

L. D—B. 44/48—L. G D—14/11

**THE VILLAGE COMMUNITIES ORDINANCE**

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Godakaha Palatha village area in the Colombo District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, May 21, 1955

**By-laws****TAX ON VEHICLES AND ANIMALS**

1 (1) For the purposes of the tax on vehicles and animals levied under section 47 of the Ordinance, every person who has in his possession or custody or control any vehicle or animal liable to such tax shall furnish to the Chairman a schedule or particulars, substantially in Form A specified in the Schedule hereto, which may be obtained from the office of the Committee

(2) The schedule shall be filled up and sent to the Chairman on or before the thirtieth day of November, 1955, in respect of the year 1956, by the person liable to pay the tax under section 47 of the Ordinance, and no such schedule shall be required from such person in respect of any subsequent year during which such person is in possession or custody or control of such vehicle or animal.

2. Subject to the provisions of section 47 (2) of the Ordinance, every person who has furnished the schedule referred to in by-law 1 shall, without further notice, be liable—

- (a) for the year 1956 in respect of the vehicles and animals specified in the schedule, to pay the tax on or before the thirty-first day of March of that year ; and
- (b) for every subsequent year, in respect of such vehicles and animals specified in that schedule as remain in his possession, custody or control for more than thirty days in such subsequent year, to pay the tax on or before the thirty-first day of March of that year.

3 If any person, after having furnished the schedule referred to in by-law 1, acquires, keeps or uses any vehicle or animal, not mentioned in such schedule and which is liable to the tax under the Ordinance, or any person who has not furnished any schedule for the first time acquires, keeps or uses any vehicle or animal liable to such tax, he shall, within one month from the date on which he acquires, commences to keep or use any such vehicle or animal, send a written notice to the Chairman stating the fact of such acquisition, keeping or use and further a written statement of particulars substantially in the Form A set out in the Schedule hereto.

4 Subject to the provisions of section 47 (2) of the Ordinance, every person who has furnished a written statement referred to in by-law 3 shall be liable to pay the tax, in respect of the year in which such statement is furnished and in respect of every subsequent year for the vehicles and animals specified in the statement, which are in his possession, custody or control, within such time as may be notified to him in that behalf by the Chairman.

5 (1) Every person who after having furnished the schedule referred to in by-law 3, claims to be exempt under section 47 (3) of the Ordinance, from the liability to pay the tax in respect of any vehicle or animal which is entered or referred to in such schedule or statement shall forthwith give notice in writing to the Chairman of his claim for such exemption specifying the grounds on which such claim is made.

(2) Every person, who after having furnished the schedule referred to in by-law 1 or the written statement referred to in by-law 3 ceases to possess, keep or use any vehicle or animal, shall forthwith give notice in writing to the Chairman that he has ceased to possess, keep or use such vehicle or animal.

6 On payment of the tax by any person, the Chairman shall issue to that person in respect of every vehicle for which such tax is paid, a metal plate with such of the distinguishing letters for the vehicles specified in Form B in the Schedule hereto as are appropriate to that vehicle and with figures denoting the year for which the plate is issued and the corresponding number in the register of vehicles. Where any such plate becomes indistinct or defaced by use or otherwise, the owner shall return it to the Chairman and shall be entitled, on making a payment of fifty cents, to receive a fresh plate. The Chairman may, on his being satisfied by affidavit or otherwise, that any such plate has been lost or stolen, issue to the owner thereof a fresh plate on the application of the owner and on payment by such owner of sixty cents

7. The owner or person in charge of every vehicle shall affix the plate issued in respect of that vehicle under by-law 6 on a conspicuous part of the vehicle.

8. It shall be lawful for the Chairman or any police officer or any officer authorised by the Chairman in writing, to stop and detain any vehicle proceeding on any road or path, for the purpose of inspecting the metal plate required by by-law 7 to be affixed to such vehicle, and the driver or person in charge of such vehicle shall on being requested by the Chairman, or any police officer or any officer authorised by the Chairman, stop the vehicle and permit him to inspect such plate.

9 The by-laws relating to the tax on vehicles and animals made by the Committee and published in Gazette No. 8,796 of September 26, 1941, are hereby rescinded

10. In these by-laws—

“Chairman” means the Chairman of the Committee ;

“Committee” means the Village Committee of the Godakaha Palatha village area ; and

“Ordinance” means the Village Communities Ordinance (Chapter 198).

#### SCHEDULE

##### FORM A

*Village Committee of the Godakaha Palatha village area*

Statement of vehicles and/or animals to be furnished in terms of the by-laws relating to the tax on vehicles and animals.

Name of owner . . . . .

Ward No . . . . .

Village . . . . .

Particulars of vehicles and/or animals	No. in words	Remarks (if bicycle, state makers' No.)
Carriages of whatsoever description other than carts, hackeries or jurrickshas		
Double-bullock carts or hackeries		
Single-bullock carts or hackeries		
Hand-carts		
Jurrickshas		
Bicycles		
Elephants		
Horses		
Mules		
Donkeys		

I certify that, to the best of my knowledge, the above statement is true

Date : . . . . .

Signature of Owner.

##### FORM B

For every carriage of whatever description other than a cart, hackery or jurricksha	..	G. P. G.
For every double-bullock cart or hackery	..	G. P. D.
For every single-bullock cart or hackery	..	G. P. S.
For every jurricksha	..	G. P. R.
For every hand-cart	..	G. P. H.
For every bicycle	..	G. P. B.

L. D.—B. 48/49.

### THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Dikwella village area in the Matara District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, May 14, 1955.

#### By-laws

#### TAX ON VEHICLES AND ANIMALS

1. (1) For the purposes of the tax on vehicles and animals levied under section 47 of the Ordinance, every person who has in his possession, custody or control any vehicle or animal liable to such tax shall furnish to the Chairman a schedule of particulars substantially in the Form A specified in the Schedule hereto, which may be obtained from the office of the Committee.

(2) The schedule shall be filled up and sent to the Chairman on or before June 30, 1955, in respect of the year 1955, by the person liable to pay the tax under section 47 of the Ordinance, and no such schedule shall be required from such person in respect of any subsequent year during which such person is in the possession, custody or control of such vehicle or animal.

2 Subject to the provisions of section 47 (2) of the Ordinance, every person who has furnished the schedule referred to in by-law 1 shall, without further notice, be liable—

- (a) for the year 1955 in respect of the vehicles and animals specified in the schedule, to pay the tax on or before the thirtieth day of September of that year; and
- (b) for every subsequent year in respect of such vehicles and animals specified in that schedule as remain in his possession, custody or control for more than thirty days in such subsequent year, to pay the tax on or before the thirty-first day of March of that year.

3. If any person after having furnished the schedule referred to in by-law 1, acquires, keeps or uses any vehicle or animal, not mentioned in such schedule, and which is liable to the tax under the Ordinance or if any person who has not furnished any schedule under by-law 1 for the first time acquires, keeps or uses any vehicle or animal liable to such tax, he shall, within one month from the date on which he acquires or commences to keep or use any such vehicle or animal, send a written notice to the Chairman stating the fact of such acquisition, keeping or use, and further furnish a written statement of particulars, substantially in the Form A set out in the Schedule hereto.

4. Subject to the provisions of section 47 (2) of the Ordinance, every person who has furnished a

written statement referred to in by-law 3, shall be liable to pay the tax in respect of the year in which such statement is furnished and in respect of every subsequent year, for the vehicles and animals specified in the statement, which are in his possession, custody or control, within such time as may be notified to him in that behalf by the Chairman.

5. (1) Every person who, after having furnished the schedule referred to in by-law 1 or the written statement referred to in by-law 3, claims to be exempt under section 47 (3) of the Ordinance, from the liability to pay the tax in respect of any vehicle or animal which is entered or referred to in such schedule or statement, shall forthwith give notice in writing to the Chairman of his claim for such exemption, specifying the grounds on which such claim is made.

(2) Every person who, after having furnished the schedule referred to in by-law 1 or the written statement referred to in by-law 3, ceases to possess, keep or use any vehicle or animal, shall forthwith give notice in writing to the Chairman that he has ceased to possess, keep or use such vehicle or animal.

6. On payment of the tax by any person, the Chairman shall issue to that person in respect of every vehicle for which such tax is paid, a metal plate with such of the distinguishing letters for vehicles specified in Form B in the Schedule hereto as are appropriate to that vehicle, and with figures denoting the year for which the plate is issued and the corresponding number in the register of vehicles. Where any such plate becomes indistinct or defaced by use or otherwise, the owner shall return it to the Chairman and shall be entitled on payment of twenty-five cents, to receive a fresh plate. The Chairman may, on his being satisfied by affidavit or otherwise that any such plate has been lost or stolen, issue to the owner thereof a fresh plate, on the application of, and on payment by, such owner of fifty cents.

7. The owner or person in charge of every vehicle shall affix the plate issued in respect of that vehicle under by-law 6 on a conspicuous part of that vehicle

8. It shall be lawful for the Chairman, or any police officer or any officer authorised by the Chairman in writing, to stop and detain any vehicle proceeding on any road or path for the purpose of inspecting the metal plate required by by-law 7 to be affixed to such vehicle, and the driver or person in charge of such vehicle shall, on being so requested by the Chairman or any police officer or any officer authorised by the Chairman, stop the vehicle and permit him to inspect such plate.

9. The by-laws relating to the tax on vehicles and animals made by the Committee and published in *Gazette* No. 8,704 of January 24, 1941, are hereby rescinded.

10. In these by-laws—

“Chairman” means the Chairman of the Committee;

“Committee” means the Village Committee of the Dikwella village area; and

“Ordinance” means the Village Communities Ordinance (Chapter 198).



## SCHEDULE

## FORM A

No. —

Village Committee of the Dikwella village area

## Schedule of Vehicles and/or Animals

Name of the owner or possessor —

Village . — Postal address . —

Particulars of vehicles and/or animals	Number (in words)	Remarks (if bicycle, state maker's number)
Carriages of whatever description other than a cart, hackery or junricksha ..		
Double-bullock carts or hackeries ..		
Single-bullock carts or junrickshas ..		
Bicycles ..		

I certify that to the best of my knowledge the above statement is true.

Signature of owner/possessor.

Date : —

## FORM B

For every double-bullock cart or hackery ..	V. C. D. D
For every single-bullock cart or junricksha ..	V. C. D. H.
For every bicycle ..	V. C. D. B.

L. D.—B. 1/54.

## THE VILLAGE COMMUNITIES ORDINANCE

BY-LAW under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Weihena village area in the Galle District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,  
Permanent Secretary,  
Ministry of Local Government.

Colombo, May 27, 1955

## By-law

## OFFENSIVE AND DANGEROUS TRADES

1 (1) The following trades shall be deemed to be offensive trades :—

Storing of cured or dry fish  
Storing of perishable articles of food and provisions for the purpose of sale by wholesale  
Manufacture of compost or artificial manure  
Manufacture of vinegar  
Manufacture of soap  
Keeping of a tannery  
Curing of arecanuts  
Boiling of blood or offal  
Storing of hides  
Storing of bones  
Icing of fish  
Curing of planks  
Smoking and manufacture of sheet or crepe rubber

F 2

Storing of artificial manure or materials used for the preparation of artificial manure in quantity over three bags

Manufacture of koda  
Curing of tobacco  
Manufacture of cigars, cigarettes or beedies  
Manufacture of treacle  
Keeping of a toddy-collecting station

(2) The following trades shall be deemed to be dangerous trades :—

Manufacture of copra  
Quarrying of cabook, gravel or metal  
Storing of copra  
Storing of straw  
Manufacture of desiccated coconut  
Curing or storing of plumbago  
Digging for coral stones by opening a pit  
Manufacture of coconut oil by machinery  
Manufacture of coconut oil by chekku  
Manufacture or storing of fibre  
Storing of cotton wool  
Keeping of a timber depot  
Keeping of a kerosene oil depot  
Manufacture of jewellery  
Keeping of a smithy  
Keeping of a printing press  
Keeping of a rice mill  
Keeping of a tea factory  
Manufacture of aerated waters  
Extracting of oil by apparatus  
Keeping of an establishment where oxy-welding is carried on

(3) The following trades shall be deemed to be dangerous and offensive trades :—

Dyeing of fibre  
Burning of bricks or tiles  
Charging of batteries  
Burning, storing, curing or rending of lime

## Statements of Revenue and Expenditure

## THE TANGALLA URBAN COUNCIL

## Statement of Revenue and Expenditure for the Year 1954

REVENUE	Amount Rs . c.	Total Rs c.
A.—General revenue ..	66,129 8	
B.—Thoroughfares ..	2,230 70	
C.—Resthouse and ambalams ..	5,914 15	
D.—Council lands and buildings ..	567 50	
E.—Public health ..	2,559 70	
F.—Public recreation ..	4,935 30	
G.—Cemeteries ..	132 50	
H.—Dog registration ..	75 0	
I.—Weight and measures ..	—	
J.—Electricity department ..	60,842 39	
<b>Total revenue ..</b>	<b>143,386 32</b>	
Other receipts—		
Deposits ..	108,554 29	
Advances ..	2,614 0	
<b>Balance on December 31, 1953 ..</b>	<b>24,340 78</b>	
		<b>278,895 39</b>
EXPENDITURE		
A.—General expenditure ..	21,563 16	
B.—Thoroughfares ..	24,577 57	
C.—Resthouse and ambalams ..	2,796 4	
D.—Council lands and buildings ..	2,514 22	
E.—Public health ..	36,185 12	
F.—Public recreation ..	110 0	
G.—Cemeteries ..	744 0	
H.—Dog registration ..	298 70	
I.—Weight and measures ..	—	
J.—Electricity department ..	58,822 3	
<b>Total Expenditure ..</b>	<b>147,610 84</b>	

Other payments—		<i>Rs. c.</i>	<i>R. c.</i>
Deposits	..	8,249 31	
Advances	..	935 0	
		<hr/>	156,795 15
Balance on December 31, 1954	..		122,100 24
			<hr/>
			278,895 39

I, Abeyasin Kodippillie Patabandige Appusingho, Chairman of the Urban Council, do hereby affirm that to the best of my knowledge and belief the above is a true and correct statement of all monies received and paid on account of the Tangalla Urban Council, during the year 1954.

A. K. P. APPUSINGHO,  
Chairman

Certified correct.

APPUSINGHO,  
Member.

Affirmed to before me this 30th day of April, 1955.

FRED L. POULIER,  
Justice of the Peace.

Statement of Assets and Liabilities for the Year ended  
December 31, 1954

LIABILITIES			
	<i>Rs. c.</i>	<i>Rs. c.</i>	<i>Total Rs. c.</i>
Amount due to depositors	..	15,131 84	
C. L. G's grant for housing scheme in deposit	..	100,000 0	
Surplus as at December 31, 1953	..	32,244 65	
	<i>Rs. c.</i>		
Expenditure for 1954	147,610 84		
Revenue for 1954	143,386 32		
		<hr/>	4,224 52
			<hr/>
			28,020 13
			<hr/>
			143,151 97
ASSETS			
	<i>Rs. c.</i>	<i>Rs. c.</i>	<i>Rs. c.</i>
Advances			21,051 73
Cash in bank	107,211 32		
Less uncashed cheques	5,786 40		
		<hr/>	101,424 92
Cash at Kachcheri	20,572 89		
Deduct amount credited at Kachcheri but not in C. B.	2 50		
	<hr/>		20,570 39
Add difference between payment order No. 50,531 and Cr No 9 to 14 of October 4, 1954	5 0		
	<hr/>		20,575 39
Less amount not in C. B. but shown in Kachcheri videlast annual accounts	0 10		
	<hr/>		20,575 29
Add amount drawn in excess from Kachcheri on Vr. No. 61 of November 30, 1954 in C. B.	0 3		
	<hr/>	20,575 32	
Petty cash impost	..	100 0	
		<hr/>	122,100 24
			<hr/>
			143,151 97

I, Abeyasin Kodippillie Patabandige Appusingho, Chairman, Urban Council, Tangalla, do hereby affirm that to the best of my knowledge and belief the above is a true and correct statement of the Assets and Liabilities of the Tangalla Urban Council, on December 31, 1954.

A. K. P. APPUSINGHO,  
Chairman.

Certified as correct.

APPUSINGHO,  
Member.

Sworn to before me, this 30th day of April, 1955, at Tangalla.

FRED L. POULIER,  
Justice of the Peace.

The Accounts of the Urban Council, Tangalla, for the year 1954, as furnished by the Chairman of the Council, have been audited under my direction. Subject to the observations in the report on these Accounts which will be furnished to the Chairman, I am of opinion that the Statement of Assets and Liabilities gives a true and fair view of the state of affairs of the Urban Council, Tangalla, as at December 31, 1954.

Audit Office,  
Colombo 7, May 26, 1955.

A. PONNIAH,  
for Auditor-General.

THE HIKKADUWA TOWN COUNCIL

Statement of Revenue and Expenditure for the Year 1954

REVENUE		<i>Rs. c.</i>
A.—General revenue	..	23,948 3
B.—Thoroughfares	..	1,491 54
C.—Council lands and buildings	..	85 23
D.—Public health	..	2,323 35
E.—Public recreation	..	11 30
F.—Cemeteries	..	2 50
G.—Dog registration	..	25 0
H.—Weights and measures	..	—
I.—Fire protection	..	—
J.—Reading rooms and libraries	..	—
		<hr/>
Total revenue	..	27,886 95

Other receipts —		<i>Rs. c.</i>
Deposits	..	1,825 20
Advances	..	1,132 0
Electricity scheme	..	26,414 25

Revenue collection Accounts :—		<i>Rs. c.</i>
(a) Property rate	..	6,025 68
(b) Conservancy fees	..	565 0
(c) Elec. dues	..	19,151 15
(d) Cost of living allowance	..	12,017 48
		<hr/>
		37,759 31
Sundry creditor's Account	..	13,590 77
Overpayment recovered account	..	32 0
Balance on December 31, 1953	..	11,093 1
		<hr/>
		119,733 49

EXPENDITURE		<i>Rs. c.</i>
A.—General expenditure	..	11,357 26
B.—Thoroughfares	..	3,939 30
C.—Council lands and buildings	..	1,259 35
D.—Public health	..	15,668 19
E.—Public recreation	..	321 79
F.—Cemeteries	..	24 0
G.—Dog registration	..	60 90
H.—Weights and measures	..	—
I.—Fire protection	..	—
J.—Reading rooms and libraries	..	—
		<hr/>
Total Expenditure	..	32,630 79

Other payments :—		<i>Rs. c.</i>
Deposits	..	2,120 2
Advances	..	891 85
Fixed deposit Bank of Ceylon	..	6,000 0
Electricity scheme	..	22,381 67

Rate collection account .—		<i>Rs. c.</i>
(a) Property rate	..	8,148 58
(b) Conservancy fees	..	320 0
(c) Elec. dues	..	20,130 77
(d) C. L. A.	..	12,879 91
		<hr/>
		41,479 26
Sundry Cr. Account	..	11,505 74
Overpayment recovered account	..	32 0
Balance on December 31, 1954	..	3,092 16
		<hr/>
		119,733 49

Statement of Assets and Liabilities as at December 31, 1954

LIABILITIES		<i>Rs. c.</i>	<i>Rs. c.</i>
Deposits	..	5,243 7	
Sundry Cr. Account	..	3,778 44	
General surplus :—			
Surplus on January 1, 1954	..	18,969 29	
		<hr/>	
Expenditure, 1954	..	32,630 79	
Revenue, 1954	..	27,886 95	
		<hr/>	4,743 84
			<hr/>
			14,225 45

Electricity department surplus :—		<i>Rs. c.</i>
Revenue, 1954	26,414 25	
Expenditure, 1954	22,381 67	
	<hr/>	4,032 58
Deficit on January 1, 1954	..	1,089 95
		<hr/>
		2,942 63
		<hr/>
		26,189 59

Assets—		Rs.	c.	
Advances	..	2,391	78	I, Hikkaduwa Vidaneralalage Geedereck Dias, Chairman, Town Council, Hikkaduwa, do hereby affirm that the above is to the best of my knowledge and belief a true and correct statement of revenue and expenditure and assets and liabilities of the Hikkaduwa Town Council as at December 31, 1954
Property rate account	..	5,086	45	
Conservancy fees account	..	40	0	
Electricity dues account	..	3,234	53	
Cost of living allowance account	..	2,344	67	Town Council, Hikkaduwa, April 28, 1955.
Ceylon Saving Bank security account	..	4,000	0	H. W. G. Dias, Chairman.
Bank of Ceylon fixed deposit	..	6,000	0	Certified correct.
		23,097	43	A WEERASEKERA, Member.
Cash—		Rs.	c.	Affirmed before me this 28th day of April, 1955, at Ambalangoda.
Petty cash	..	50	0	
Cash in transit	..	421	2	
Cash at Bank	..	3,699	35	D WEERAKKODY, Justice of the Peace.
Cash at P O S B	..	251	48	
Cash at C S B	..	58	34	
Shortage of cash of ex-secretary	..	34	3	The accounts of the Town Council, Hikkaduwa, for the year 1954, as furnished by the Chairman, have been audited under my direction Subject to the observations in the report on these accounts which will be furnished to the Chairman, I am of opinion that the statement of Assets and Liabilities gives a true and fair view of the state of affairs of the Town Council, Hikkaduwa as at December 31, 1954.
		4,514	22	
Less O/S cheques	..	1,422	6	
		3,092	16	Audit Office, Colombo 7, May 26, 1955.
		26,189	59	A. PONNIAH, for Auditor-General.

## Budgets

### THE HORANA URBAN COUNCIL

#### First Supplementary Budget for the Year 1955

Head of Expenditure	Amount	Authority
	Rs. c.	
A—General expenditure —		
(2) Establishment expenses—		
(b) Travelling	200 0	Resolution 7 of 5.2.55
(4) Contributions and grants	500 0	Resolution 25 of 5.3.55
B—Thoroughfares :—		
(11) Surveys	250 0	Resolution 13 of 5.2.55
(13) Constructions	10,000 0	Resolution 14 of 2.4.55
C—Resthouses and ambalams :—		
(4) Improvements	200 0	Resolution 24 of 5.3.55
	3,000 0	Resolution 13 of 2.4.55
	2,000 0	Resolution 15 of 2.4.55
E.—Public health :—		
(1) General—		
(c) Uniforms	25 0	Resolution 14 of 8.1.55
(2) Scavenging—		
(c) Stores	65 0	Resolution 28 (b) of 5.3.55
(3) Conservancy—		
(c) Stores	65 0	Resolution 28 (b) of 5.3.55
I—Weights and measures (Chapter 127) :—		
(2) Stores	20 0	Resolution 28 (a) of 5.3.55
	3,500 0	Resolution 23 of 2.4.55

Settled and adopted by the Council at its meetings held on January 8, 1955, February 5, 1955, March 5, 1955 and April 2, 1955.

Office of the Urban Council,  
Horana, May 27, 1955.

W. M. FONSEKA,  
Chairman.

### THE BADULLA URBAN COUNCIL

#### 1st Supplementary Budget for 1955

	Rs.	c.
E—Public health :—		
(2) Scavenging—		
(f) Overtime	300	0
(5) Waterworks—		
(i) Overtime	300	0
B.—Thoroughfares :—		
(12) New works	1,550	58
	2,150	58

Sufficient savings under any other vote are not presently anticipated. Adopted and settled at a meeting of the Council held on April 30, 1955.

Urban Council Office,  
Badulla, May 25, 1955.

G. D. GUNASEKERA,  
Chairman.

**THE RATNAPURA URBAN COUNCIL**  
**First Supplementary Budget for the Year 1955**

<i>Head of Expenditure</i>	<i>Resolution No.</i>	<i>Amount</i>
		<i>Rs. c.</i>
J—(6) Extensions and improvements .. ..	7 of 23 4 1955	17,500 0
E.—(3) (g) Construction .. ..	8 of 23.4 1955	565 6
E.—(6) (b) Maintenance, I. D. H. .. ..	9 of 14.5 1955	201 36
A.—(1) (e) Pensions .. ..	12 of 14 5 1955	2,710 49
		20,976 91

Settled and adopted at the meetings of the Council held on April 23, 1955 and May 14, 1955, by Resolutions Nos 7, 8, 9 and 12 respectively.

Urban Council Office,  
Ratnapura, May 26, 1955.

W. ABEYWARDANE,  
Chairman.

**THE MATARA URBAN COUNCIL**  
**First Supplementary Budget for 1955**

	<i>Amount</i>	<i>Res. No. and Date</i>
	<i>Rs. c.</i>	
<b>B.—Thoroughfares :—</b>		
(16) Fees, &c., to cattle seizers .. ..	14 60	22 of 8.1 55
<b>D.—Council lands and buildings :—</b>		
(4) Maintenance .. ..	800 0	25 of 5.2.55
(7) New works .. ..	700 0	20 —
<b>E.—Public health :—</b>		
(1) General—		
(b) Allowances .. ..	1,218 0	4 (a) of 11 1.55
<b>F.—Public recreation 168 (7), 170 (1) (b) :—</b>		
(6) Civic receptions .. ..	100 0	26 of 5.2.55
<b>J.—Electricity department :—</b>		
(1) Generation of electricity—		
(a) Fuel .. ..	11,472 50	30 —
(b) Oil, waste and engine room stores .. ..	1,594 86	— —
(2) Repairs and maintenance—		
(b) Engines, boilers, machinery and plant .. ..	1,329 19	— —
(c) Meters, switches and other apparatus .. ..	59 80	— —
(d) Maintenance of supply mains .. ..	71 75	— —
(4) Management and general expenses—		
(d) Sundries .. ..	500 0	4 —
<b>E.—Public health :—</b>		
(2) Scavenging—		
(c) Stores .. ..	760 50	6 of 12.3 55
<b>F.—Public recreation 168 (7), 170 (1) (b) :—</b>		
(2) Maintenance .. ..	850 0	23 —
<b>J.—Electricity department :—</b>		
(8) Refunds .. ..	50 0	21 —
(6) Extension and improvements .. ..	35,000 0	22(b) of 2.4 55
(8) Refunds .. ..	50 0	19 of 2.4.55

Settled and adopted at Council meetings held on January 8, 1955, January 11, 1955, February 5, 1955, March 12, 1955 and April 2, 1955.

W. D. V. MAHATANTILA,  
Special Commissioner, Matara Town.

**THE MATARA TOWN**

**Application under L. G. B. F.R.R 12 (II)—Budget for 1955**

<i>SAVINGS</i>		<i>ADDITIONAL PROVISIONS</i>	
<i>Head, Sub-head and Item</i>	<i>Amount</i>	<i>Head, Sub-head and Items</i>	<i>Amount</i>
	<i>Rs. c.</i>		<i>Rs. c.</i>
D.—(7) New works .. ..	27,462 50	A.—(3) Refunds .. ..	27,462 50

The utilization of savings from vote to meet corresponding excess on the other vote shown as above has been settled and adopted by me on May 28, 1955.

Matara, May 28, 1955.

W. D. V. MAHATANTILA,  
Special Commissioner, Matara Town.

**THE MANNAR TOWN COUNCIL**  
**Second Supplementary Budget for 1955**

<i>Heads of Expenditure</i>	<i>Rs c</i>
(11)/2 (b) Engines, boilers machinery and plant	2,500 0

Settled and adopted by the Council at its meeting held on April 23, 1955

Town Council,  
Mannar, May 14, 1955.  
Sanctioned.

V ALBERT ALEGACONE,  
Chairman.

A MATHIAPARANAM,  
for Commissioner of Local Government.

Colombo, May 25, 1955.

L. G. D.—DB. 262 (ii)

**THE WELIMADA TOWN COUNCIL**  
**Second Supplementary Budget for the Year 1955**

<i>Head of Expenditure</i>	<i>Amount</i>
	<i>Rs. c.</i>
A.—General expenditure :—	
(2) Establishment expenses—	
(i) Office furniture and equipment	875 0
	<u>875 0</u>

Settled and adopted by the Council at its meeting held on May 14, 1955.

Town Council,  
Welimada, May 20, 1955.  
Sanctioned.

K. H. JAMES SILVA,  
Chairman.

A. MATHIAPARANAM,  
for Commissioner of Local Government.

Colombo, May 25, 1955.

# IV වෙනි කොටස—පළාත් පාලනය

## ව්‍යවස්ථා

ඇල් ජී. ඩී—ජීපී 14/8

අතුරුගිරිය ගම්කායාණී සභාව

ගම්සභා ආඥාපණත

ගම්සභා ආඥාපණතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ අතුරුගිරිය ගම් ප්‍රදේශයේ ගම්කායාණී සභාව විසින් සම්පාදිතව, 1947 හේ ජූලි 24 වැනි දින දරණ අංක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියෙන් පළාත් පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථාවයි

ඩී. ඩී. ආර්. ගුණවර්ධන,  
පළාත් පාලනය පිළිබඳ අමාත්‍ය කායාණී-ශාසන  
සභාවර ලේකම් තැන

වම් 1955ක් වූ මැයි මස 21 වෙනි දින  
කොළඹදීය.

අතුරු ව්‍යවස්ථා

අශ්‍රමි ඉවත් කිරීම හා කසළ ආධානය

1 කායාණී සභාව විසින් සම්මත කරගන්නා ලද පොදු ආදායි අතුරු ව්‍යවස්ථාවල VI වැනි කාණ්ඩයේ 6 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කරුණු සඳහා සභාවට ගෙවිය යුතුවූ අශ්‍රමි ඉවත් කිරීම පිළිබඳ මාසික ගාස්තුව එක බැර දියකට රුපියල් එකක් විය යුතුය

2 කායාණී සභාව විසින් සම්මත කරගන්නා ලද පොදු ආදායි අතුරු ව්‍යවස්ථාවල VI වැනි කාණ්ඩයේ 11 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කරුණු සඳහා කායාණී සභාවට ගෙවිය යුතුවූ කසළ ආධානය පිළිබඳ මාසික ගාස්තුව ගත විසිපහක් විය යුතුය

3 මේ අතුරු ව්‍යවස්ථාවල—

"කායාණී සභාව" යනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ අතුරුගිරිය ගම් ප්‍රදේශයේ ගම් කායාණී සභාව අදහස් කරනු ලැබේ

ඇල් ජී. ඩී—ජීපී 14/11.

ගම්සභා ආඥාපණත

ගම්සභා ආඥාපණතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ ගොඩකහපලාන ගම් ප්‍රදේශයේ ගම් කායාණී සභාව විසින් සම්පාදිතව, 1947 ජූලි 24 වැනි දින අංක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධිත වූ එකී වගන්තියේ (3) වැනි උප වගන්තියෙන් පළාත් පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථා

ඩී. ඩී. ආර්. ගුණවර්ධන,  
පළාත් පාලනය පිළිබඳ අමාත්‍ය කායාණී-ශාසන  
සභාවර ලේකම් තැන.

වම් 1955ක් වූ මැයි මස 21 වෙනි දින  
කොළඹදීය

අතුරු ව්‍යවස්ථා

රථවාහන සහ සතුන් පිළිබඳ බද්ද

1. (1) ආඥාපණතේ 47 වැනි වගන්තිය යටතේ අයකරනු ලබන රථවාහන හා සතුන් පිළිබඳ බද්ද වෙනුවෙන් ඒ බද්දට යටත්වූ යම් රථවාහනයක් හෝ සතුකු අයිතියක් හෝ භාරව හෝ පැවැත්වෙන්නා වන හෝ සිටින්නාවූ සෑම අයකු විසින්ම සාමාන්‍යයෙන් මෙහි පහත සඳහන් උපලෙඛනයෙහි "ඒ" පෙරිමයේ ප්‍රකාර විස්තර උප ලෙඛනයක් ප්‍රධානතුමාට සැපයිය යුතුය මේ පෙරිම ගම්කායාණී සභා කායාණීලයෙන් ලබාගත හැකිය

(2) ආඥාපණතේ 47 වැනි වගන්තිය යටතේ බද්ද ගෙවීමට බැඳී සිටින අය විසින් 1956 වැනි වර්ෂය වෙනුවෙන් ඒ උපලෙඛනය සම්පූර්ණයෙන් 1955 නොවැම්බර් මස 31 වැනි දින හෝ ඊට මත්තෙන් ප්‍රධානතුමා වෙත යැවිය යුතුවූ එකී අය ඒ වහනය හෝ සතු හෝ අයිතිය හෝ භාරව හෝ පැවැත්වෙන්නා වූ වහනය සිටින්නාවූ ඊට පසු මොනම අවුරුද්දක් වෙනුවෙන්වත් එකී අයගෙන් එබඳු උප ලෙඛනයක් අවශ්‍ය නැත

2 ආඥාපණතේ 47 (2) වැනි වගන්තියේ විධිවිධානවලට යටත්ව 1 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උපලෙඛනය සැපයුවූ සෑම අයෙක්ම තව දුරටත් දැනුම්දෙනු ලැබීමක් නැතිව—

(අ) උපලෙඛනයේ සඳහන් රථවාහන හා සතුන් සඳහා බද්ද 1956 අවුරුද්ද වෙනුවෙන් ඒ අවුරුද්දේ මාර්තු මස තිස්වැනි වෙනිදා හෝ ඊට මත්තෙන් හෝ ගෙවීමට යටත් වෙති ; තවද

(ආ) ඊට පසු එක් එක් වර්ෂය වෙනුවෙන් ඒ උප ලෙඛනයේ සඳහන් කරන ලදුව එකී වර්ෂයේ දවස් තිහකට වැඩි කාලයක් තමාට අයිතිය හෝ තමාගේ භාරයේ හෝ තමාගේ පැවැත්මට පිට හෝ තිබෙන්නාවූ එකී රථවාහන හා සතුන් සඳහා බද්ද එකී එක් එක් අවුරුද්දේ මාර්තු මස තිස්වැනි වෙනිදා හෝ ඊට මත්තෙන් හෝ ගෙවීමට යටත් වෙති

3 1 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උපලෙඛනය සැපයුවට පසු යම් කිසිවකු විසින් ඒ උපලෙඛනයේ සඳහන් නොකරන ලද්දවූද ආඥාපණත යටතේ බද්දට යටත්වූද යම් රථවාහනයක් හෝ සතුකු අත්පත්කරගෙන, තබාගෙන හෝ පාවිච්චියටගෙන තිබේ නම් එක් එක් අයකු විසින් සඳහන් අතුරු ව්‍යවස්ථා යටතේ යම් උප ලෙඛනයක් සපයා නැත්තාවූ යම් කිසිවකු විසින් එකී බද්දට යටත් යම් රථ වාහනයක් හෝ සතුකු පළමුවන වරට අත්පත්කර ගෙන, තබාගෙන හෝ පාවිච්චියටගෙන තිබේ නම් එවිට ඒ අය විසින් එබඳු යම් රථවාහනයක් හෝ සතුකු අත්පත්කර ගැනීමේ හෝ තබාගැනීමට නොහොත් පාවිච්චි කිරීමට පටන් ගැනීමේ දින සිට එක මාසයක් ඇතුළතදී සාමාන්‍යයෙන් මීට යාකොට ඇති උපලෙඛනයේ සඳහන් "ඒ" පෙරිමයේ ප්‍රකාරයට ලියවිල්ලකින් වූ දැන්වීමකින් එසේ අත්පත්කරගත් බව ප්‍රධානතුමාට දැනුම්දිය යුතුය

4. ආඥාපණතේ 47 (2) වැනි වගන්තියේ විධිවිධානවලට යටත්ව 3 වැනි ව්‍යවස්ථාවේ සඳහන් ලියවිල්ලකින් වූ ලෙඛනය සැපයුවූ සෑම අයෙක්ම, එකී ලෙඛනය සැපයූ අවුරුද්ද වෙනුවෙන් ඊට පසු, සෑම අවුරුද්දක් වෙනුවෙන්ද එකී ලෙඛනයේ සඳහන් කරනු ලැබ තමාට අයිතිය හෝ තමාගේ භාරයේ හෝ තමාගේ පැවැත්මට පිට හෝ තිබෙන්නාවූ රථවාහන හා සතුන් සඳහා බද්ද, ඒ සඳහා ප්‍රධාන තුමා විසින් තමාට දැනුම්දෙනු ලබන යම් කාලසීමාවක් ඇතුළතදී ගෙවීමට බැඳී සිටී

5 (1) වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උපලෙඛනය හෝ 3 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් ලියවිල්ලකින් වූ ලෙඛනය හෝ සැපයුවට පසු ඒ උපලෙඛනයට ඇතුළත් කළුම් හෝ ලෙඛනයේ සඳහන් කළුම් හෝ යම් රථවාහනයක් හෝ සතුකු සම්බන්ධයෙන් වූ බද්ද ගෙවීමට බැඳීමෙන් ආඥාපණතේ 47 (3) වැනි වගන්තිය යටතේ තමා නිදහස් කිරීමට අයිතිවැසිකම් කියා සිටින සෑම අයකු විසින්ම එසේ නිදහස් කිරීමට අයිතිවැසිකම් කියා සිටින්නේ අසවල් අසවල් හේතුවන් නිසා යයි දැක්වෙන ලියවිල්ලකින් වූ දැන්වීමක් වහාම ප්‍රධාන තුමා වෙත යැවිය යුතුය.

(2) 1 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උපලෙඛනය හෝ 3 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් ලියවිල්ලකින් වූ ලෙඛනය හෝ සැපයුවට පසු ඒ රථවාහන හෝ සතු තබාගැනීම හෝ පාවිච්චිකිරීම නතරකළාදී නොහොත් ඒ පිළිබඳ අයිතිවැසිකම් අත්හැරියූ සෑම අයකු විසින්ම ලියවිල්ලකින් වූ දැන්වීමකින් තමා ඒ සතු හෝ රථ වාහනය තබාගැනීම හෝ පාවිච්චිකිරීම නතරකළ බව නොහොත් ඒ ගැන අයිතිවැසිකම් අත්හැර බව වහාම ප්‍රධානතුමා වෙත ලියවිල්ලකින් දැනුම්දිය යුතුය

6 යම්කිසිවකු විසින් බද්ද ගෙවූ විට ප්‍රධානතුමා විසින් හෝ බද්ද අයකිරීමට එතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් ඕනෑම නිලධාරියකු විසින් හෝ ඒ බද්ද ගෙවූ රථවාහන වෙනුවෙන් ඒ අයට මීට යාකොට ඇති උපලෙඛනයෙහි "බී" පෙරිමයේ ප්‍රකාරයට ඒ ඒ රථවාහන සඳහා වෙන්වෙන් වශයෙන් යොදා ඇති විශේෂ අතුරුද තහවුරු කිරීමක් කරන අවුරුද්ද දැක්වෙන ඉලක්කම්ද රථවාහන පිස්ටරයේ ඒ ඒ රථවාහනය පිළිබඳව අංකයද සටහන්කොට ඇති තහවුරු කිරීමක් කළ යුතුය එබඳු යම් තහවුරු කිරීමක් පාවිච්චිය නිසා හෝ වෙනත් ලෙසකින් හෝ නොපැහැදිලිව නොහොත් මැකිහොත් තිබෙන්නා වූ තහවුරු අයිතිකාරයා විසින් එය ප්‍රධානතුමාට ආපසු භාර දිය යුතුය. තවද ඔහු විසින් සහ පනතක් ගෙවූ විට ඔහුට අළුත් තහවුරු කිරීමක් නැවත ලබා ගැනීමට අයිතිවැසිකම් තිබේ එබඳු යම් තහවුරු කිරීමක් හෝ සොරාගෙන තිබෙන බැව් දිවුරුම් සහතිකයකින් හෝ වෙනත් ලෙසකින් ප්‍රධානතුමාට ඒත්තු ගැනීමට සැලැස්වූවහොත් එතුමා විසින් අයිතිකාරයාගේ ඉල්ලීම පිටත් ඔහු විසින් සහ ගැටක් ගෙවනු ලැබූ විටත් අළුත් තහවුරු කිරීමක් කළ හැකිය

7. සෑම රථවාහන අයිතිකරු විසින් හෝ භාරකරු විසින් 6 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ඒ රථවාහනය වෙනුවෙන් නිකුත් කරන ලද තහවුරු ඒ රථවාහනයේ කාටත් පෙනෙන නැතහොත් සම්බන්ධ යුතුය

8 ප්‍රධානතුමා විසින් හෝ එතුමාගේ ලියවිල්ලකින් බලය ලත් ඕනෑම නිලධාරියකු විසින් හෝ ඕනෑම පොලීස් නිලධාරියකු විසින් හෝ ඕනෑම මාවතක හෝ පාරක ගමනාගමනයෙහි යෙදී තිබෙන රථ වාහනයක්, ඒ රථවාහනයෙහි 7 වැනි අතුරු ව්‍යවස්ථාවේ ප්‍රකාර සම්බන්ධ නීතිය යුතු තහවුරු පරික්ෂාකර බැලීම පිණිස තවත්වා නතර කිරීම නීත්‍යානුකූල වන්නේය තවද ප්‍රධානතුමා විසින් හෝ එකී නිලධාරියා විසින් හෝ පොලීස් නිලධාරියා විසින් ඉල්ලීමක් කර සිටි තල්ලි එකී ඕනෑම රථයක භාරකාරයා විසින් හෝ ඒ රථය පදවන්නා විසින් හෝ ඒ රථය තවත්වා ප්‍රධානතුමාට හෝ එකී නිලධාරියාට හෝ පොලීස් නිලධාරියාට එකී තහවුරු පරික්ෂාකර බැලීමට ඉඩ දිය යුතුය

9 කායී සභාව විසින් සම්පාදිතව 1941 කේ සැප්තැම්බර් මස 26 වැනි දින අංක 8,796 දරණ "ගැසට්" පත්‍රයේ පළකරන ලද්දේ වූ එහි ව්‍යවස්ථාපිත හා සතුන් පිළිබඳ බද්ද සම්බන්ධයෙන් වූ අතුරු ව්‍යවස්ථාපිත මෙයින් අවලංගු කරනු ලැබේ.

10 මේ අතුරු ව්‍යවස්ථාවල—

- "ප්‍රධානතුමා" යනුවෙන් ගම්කායී සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ,
- "කායී සභාව" යනුවෙන් ගොඩකත පළාත ගම් ප්‍රදේශයේ ගම් කායී සභාව අදහස් කරනු ලැබේ,
- "ආඥාපණය" යනුවෙන් ගම්සභා ආඥාපණය (198 වැනි පරිච්ඡේදය) අදහස් කරනු ලැබේ.

උපලෙඛනය  
"ඒ" පෙරිමය

ගොඩකතපළාත ගම් ප්‍රදේශයේ ගම්කායී සභාව රටවැහන හා සතුන් පිළිබඳ බද්ද සම්බන්ධයෙන් වූ අතුරු ව්‍යවස්ථාවල ප්‍රකාරයට සැපයිය යුතු රටවැහන හා/හෝ\* සතුන් පිළිබඳ ලෙඛනයයි.  
අයිතිකාරයාගේ නම  
ජන්දදයක කොටසකගේ අංකය  
ගම

රටවැහන හා/හෝ* සතුන් පිළිබඳ විස්තර	ගණන (වචනවලින්)	ආ වනාන් විස්තර (බයිසිකලයක් හා මි සාදනලද අයගේ ශාඛාවලින් සඳහන් කරනු)
කරත්ත, නිරික්කල හෝ ජිත් පිකෝ රට හැර වෙනත් ඕනෑම අන්දමක වාහන	...	...
ගොන් දෙන්නා බඳින බර කරත්ත හෝ නිරික්කල	...	...
බරබාග කරත්ත හෝ නිරික්කල	...	...
අත්කරත්ත	...	...
ජිත් පිකෝ රට	...	...
බයිසිකල්	...	...
අලි	...	...
අස්වයෝ	...	...
අස්වතරයෝ	...	...
බුරුවෝ	...	...

\* මගේ දැනීමේ සැවයට ඉහත සඳහන් ප්‍රකාශය සත්‍ය බවට මම මෙයින් සහතික කරමි

අයිතිකාරයාගේ අත්සන.

දිනය : \_\_\_\_\_

\* නුඩුවමනා වචන කපා හරිනු.  
"ඔ" පෙරිමය

කරත්තයක්, නිරික්කලයක් හෝ ජිත් පිකෝ රටයක් හැර වෙනත් ඕනෑම අන්දමක වාහනයක් සඳහා	...	G.P.C.
සෑම (ගොන් දෙන්නා බඳින) බර කරත්තයක් හෝ නිරික්කලයක් සඳහා	...	G.P.D.
සෑම තනි ගොනා බඳින බරබාග කරත්තයක් හෝ නිරික්කලයක් සඳහා	...	G.P.S.
සෑම ජිත් පිකෝ රටයක් සඳහා	...	G.P.R.
සෑම අත්කරත්තයක් සඳහා	...	G.P.H.
සෑම බයිසිකලයක් සඳහා	...	G.P.B.

ගම්සභා ආඥාපණය

ගම්සභා ආඥාපණයේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ ගැටු දිස්ත්‍රික්කයේ වැසිහේන ගම් ප්‍රදේශයේ ගම් කායී සභාව විසින් සම්පාදිතව, 1947 කේ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,778 දරණ "ගැසට්" අතිරේකයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියෙන් පළාත් පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථාව.

ඩී. සී. ආර්. ඉණවර්ණ,  
පළාත් පාලනය පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ ස්ථාවර ලේකම්වරයා.

වම් 1955 ක් වූ මැයි මස 27 වෙනි දින කොළඹදීය

අතුරු ව්‍යවස්ථාව

අප්‍රියවූ හා අන්තරායදයකවූ කමිත්ත

1 (ඒ) පහත දැක්වෙන කමිත්ත අප්‍රියවූ කමිත්ත වශයෙන් සලකනු ලැබේ :—

- ජාති හෝ කරවල ගබඩා කිරීම;
- තොග ගණනේ විකිණීම සඳහා නරක්විය හැකි ආහාර හා ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම;
- කොමිස්සන් පොහොර හෝ කෘත්‍රීම පොහොර සැදීම;
- විනාකිරී සැදීම;
- සබන් සැදීම;
- ගම් පදම කරන ස්ථානයක් තබාගැනීම;
- පුවක් විශලා සකස් කිරීම;
- සතුන්ගේ ලේ හෝ මලකුණු හෝ උණුකිරීම;
- සතුන්ගේ ගම් ගබඩා කිරීම;
- සතුන්ගේ ඇටකටු ගබඩා කිරීම;
- මාළු අයිස් දමීම;
- ලැලි පොහොර සකස් කිරීම;
- රබර් සිටි හෝ හෝල් රබර් දුම්ගැස්සීම හා සැදීම;
- කෘත්‍රීම පොහොර හෝ කෘත්‍රීම පොහොර සැදීමට ගන්නා ද්‍රව්‍ය හෝනි තුනකට වඩා ගබඩා කිරීම;
- කෝඩා සැදීම;
- දුම්කොළ විශලා සකස් කිරීම;
- සුරුවු, සිගරට් හෝ බිබි සැදීම;
- පැණි, හකුරු සැදීම;
- රා එකතු කිරීමේ ස්ථානයක් තබාගැනීම.

(බී) පහත දැක්වෙන කමිත්ත අන්තරායදයකවූ කමිත්ත වශයෙන් සලකනු ලැබේ :—

- කොප්පරා වේලීම;
- කඩුක්ගල් හා බොරළු ලබාගැනීමට ගල්වලවල් කැපීම;
- කොප්පරා ගබඩා කිරීම;
- පිදුරු ගබඩා කිරීම;
- කපාපු පොල් සකස් කිරීම;
- මිණිරන් විශලා සකස් කිරීම හෝ ගබඩා කිරීම;
- වලක් තැනීමෙන් හුණුගල් ලබාගැනීම;
- යන්ත්‍රසූත්‍රාදියෙන් පොල්තෙල් හිඳීම;
- සෙක්කුවෙන් පොල්තෙල් හිඳීම;
- කෙඳිවගී නෙලීම හෝ ගබඩා කිරීම;
- කපුපුළුන්, නුල් ආදිය ගබඩා කිරීම;
- ලී මඩුවක් තබාගැනීම;
- භූමිතෙල් ගබඩාවක් තබාගැනීම;
- සවර්ණාභරණ සැදීම;
- කම්හලක් තබාගැනීම;
- මුදුණ යන්ත්‍රාලයක් තබාගැනීම;
- ගාල්මේලක් තබාගැනීම;
- හෝ කමිත්ත ගැලවක් තබාගැනීම;
- සෝඩා, ලැමනඩ් ආදී සිසිල් බීම සැදීම;
- යන්ත්‍ර සූත්‍ර මාලියෙන් තෙල් හිඳීම;
- අම්ලකර වායුව යොදා ලෝකුරු වැඩකරන ස්ථානයක් තබාගැනීම.

(සී) පහත දැක්වෙන කමිත්ත අප්‍රියවූද අන්තරායදයකවූද කමිත්ත වශයෙන් සලකනු ලැබේ :—

- කෙඳි සායම් කිරීම;
- ගඩොල් හෝ උළු පෝරණුවක් තබාගැනීම;
- බැටරි වැජ් කිරීම;
- හුණුගල් පිච්චීම, ගබඩාකිරීම, සකස්කිරීම හෝ කැබලි කිරීම.

ගම්සභා ආඥාපණය

ගම්සභා ආඥාපණයේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ගම් ප්‍රදේශයේ ගම් කායී සභාව විසින් සම්පාදිතව, 1947 කේ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,778 දරණ "ගැසට්" අතිරේකයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියෙන් පළාත් පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථාව.

ඩී. සී. ආර්. ඉණවර්ණ,  
පළාත් පාලනය පිළිබඳ අමාත්‍ය කාර්යාංශයේ ස්ථාවර ලේකම්වරයා.

වම් 1955 ක් වූ මැයි මස 14 වෙනි දින කොළඹදීය.

අතුරු ව්‍යවස්ථා

රථවාහන හා සතුන් පිළිබඳ බද්ද

1. (1) ආඥාපනතේ 47 වැනි වගන්තිය යටතේ අය කරනු ලබන රථවාහන හා සතුන් පිළිබඳ බද්ද වෙනුවෙන් ඒ බද්දට යටත්වූ යම් රථවාහනයක් හෝ සතකු අයිතිව හෝ භාරව හෝ පාලනයෙහි තබාගෙන හෝ සිටින්නාවූ සෑම අයෙකු විසින්ම සාමාන්‍යයෙන් මීට යාකොට ඇති උපලෙඛනයේ "ඒ" පෝර්මයේ ප්‍රකාර විස්තර උප ලෙඛනයක් ප්‍රධානතමාට සැපයිය යුතුයි. මේ පෝර්ම කායාසී සහ කායාසීරයෙන් ලබාගත හැකිය

(2) ආඥාපනතේ 47 වැනි වගන්තිය යටතේ බද්ද ගෙවීමට බැඳී සිටින අය විසින්, 1955 වැනි වර්ෂය වෙනුවෙන්, ඒ උපලෙඛනය සම්පූර්ණයෙන්ම 1955 වෛෂාච්ඡි මස 31 වැනි දින හෝ ඊට මත්තෙන් හෝ ප්‍රධානතමා වෙත යැවිය යුතුයි. එකී අය ඒ වාහනය හෝ සතා හෝ අයිතිව හෝ භාරව හෝ පාලනයෙහි තබාගෙන සිටින්නාවූ ඊට පසු මොනම අවුරුද්දක් වෙනුවෙන් වත් එකී අයගෙන් එබඳු උප ලෙඛනයක් අවශ්‍ය නැත

2. ආඥාපනතේ 47 (2) වැනි වගන්තියේ විධිවිධාන වලට යටත්ව, 1 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උපලෙඛනය සැපයුවූ සෑම අයෙක්ම තව දුරටත් දැනුම්දෙනු ලැබීමක් නැතුව—

(අ) උපලෙඛනයේ සඳහන් රථවාහන හා සතුන් සඳහා බද්ද 1955 වෛෂාච්ඡි මස 31 වැනිදා හෝ ඊට මත්තෙන් හෝ ගෙවීමට යටත් වෙයි; තවද

(ආ) ඊට පසු එක් එක් වර්ෂය වෙනුවෙන් ඒ උපලෙඛනයේ සඳහන් කරන ලදුව, එකී වර්ෂයේ දවස තිහකට වැඩි කාලයක් තමාට අයිතිව හෝ තමාගේ භාරයේ හෝ තමාගේ පාලනය පිට හෝ තිබෙන්නාවූ එකී රථවාහන හා සතුන් සඳහා බද්ද, එකී එක් එක් අවුරුද්දේ මාර්තු මස තිස් එක් වැනිදා හෝ ඊට මත්තෙන් හෝ ගෙවීමට යටත් වෙයි.

3. 1 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උපලෙඛනය සැපයුවට පසු යම්කිසිවකු විසින් ඒ උපලෙඛනයේ සඳහන් නොකරන ලද්දකුද ආඥාපනත යටතේ බද්දට යටත්වූද යම් රථවාහනයක් හෝ සතකු අත්පත්කර ගෙන, තබාගෙන හෝ පාවිච්චියට ගෙන තිබේ නම් එක්කෝ 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ යම් උපලෙඛනයක් සපයා නැත්තාවූ යම් කිසිවකු විසින් එකී බද්දට යටත් යම් රථවාහනයක් හෝ සතකු පළමුවන වරට අත්පත්කර ගෙන, තබාගෙන හෝ පාවිච්චියට ගෙන තිබේ නම් එවිට ඒ අය විසින් එබඳු යම් රථ වාහනයක් හෝ සතකු අත්පත් කර ගැනීමේ හෝ තබා ගැනීමේ හෝ තබා ගැනීමට නොහොත් පාවිච්චි කිරීමට පටන් ගැනීමේ දින සිට එක මාසයක් ඇතුළතදී සාමාන්‍යයෙන් මීට යාකොට ඇති උප ලෙඛනයේ සඳහන් "ඒ" පෝර්මයේ ප්‍රකාරයට ලියවිල්ලකින් දැන්වීමකින් එසේ අත්පත් කරගත් බව ප්‍රධානතමාට දැනුම්දිය යුතුයි.

4. ආඥාපනතේ 47 (2) වැනි වගන්තියේ විධිවිධාන වලට යටත්ව 3 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් ලියවිල්ලකින් දු ලෙඛනය සැපයුවූ සෑම අයෙක්ම, එකී උපලෙඛනය සැපයූ අවුරුද්ද වෙනුවෙන්ද ඊට පසු සෑම අවුරුද්දක් වෙනුවෙන්ද එකී ලෙඛනයේ සඳහන් කරනු ලැබ තමාට අයිතිව හෝ තමාගේ භාරයේ හෝ තමාගේ පාලනය පිට හෝ තිබෙන්නාවූ රථවාහන හා සතුන් සඳහා බද්ද, ඒ සඳහා ප්‍රධානතමා විසින් තමාට දෙනු ලබන යම් කාල සීමාවක් ඇතුළතදී ගෙවීමට බැඳී සිටියි.

5. (1) 1 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උපලෙඛනය හෝ 3 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් ලියවිල්ලකින් දු ලෙඛනය හෝ සැපයුවට පසු ඒ උපලෙඛනයට ඇතුළත් කළු හෝ ලෙඛනයේ සඳහන් කළු හෝ යම් රථවාහනයක් හෝ සතකු සම්බන්ධයෙන් බද්ද ගෙවීමට බැඳීමෙන් ආඥාපනතේ 47 (3) වැනි වගන්තිය යටතේ තමා නිදහස් කිරීමට අයිතිවාසිකම් කියා සිටින සෑම අයකු විසින්ම එසේ නිදහස් කිරීමට අයිතිවාසිකම් කියා සිටින්නේ අසවල් අසවල් හේතූන් කියාගසී දක්වන ලියවිල්ලකින් දැන්වීමක් වශම ප්‍රධාන තමා වෙත ගැවිය යුතුයි.

(2) 1 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් උපලෙඛනය හෝ 3 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් ලියවිල්ලකින් දු ලෙඛනය හෝ සැපයුවට පසු ඒ රථවාහනය හෝ සතා තබාගැනීම හෝ පාවිච්චිකිරීම නතර කළු නොහොත් ඒ පිළිබඳ අයිතිවාසිකම් අත්හැරියවූ සෑම අයකු විසින්ම ලියවිල්ලකින් දැන්වීමකින්, තමා ඒ සතා හෝ රථවාහනය තබා ගැනීම හෝ පාවිච්චිකිරීම නතර කළ බව නොහොත් ඒ ගැන අයිතිවාසිකම් අත්හැර බව වහාම ප්‍රධානතමා වෙත ලියවිල්ලකින් දැනුම්දිය යුතුයි.

6. යම් කිසිවකු විසින් බද්ද ගෙවීමට ප්‍රධානතමා විසින් ඒ බද්ද ගෙවූ රථවාහනය වෙනුවෙන් ඒ අයට මීට යාකොට ඇති උපලෙඛනයෙහි "බී" පෝර්මයේ ප්‍රකාරයට ඒ ඒ රථවාහනය සඳහා වෙන් වෙන් වශයෙන් යොදා ඇති විශේෂ අතුරුද තහවුල් නිකුත් කරන අවුරුද්ද දක්වන ඉලක්කම්ද රථවාහන පිස්ටරයේ ඒ ඒ රථවාහනය පිළිබඳව අංකයද සටහන්කොට ඇති තහවුල් නිකුත් කළ යුතුයි. එබඳු යම් තහවුල් පාවිච්චිය නිසා හෝ වෙන යම් ලෙසකින් හෝ නොපැහැදිලිව නොහොත් මැකී ගොස් තිබෙන්නේ ඒ තහවුල් අයිති කාරයා විසින් එය ප්‍රධානතමාට ආපසු භාරදිය යුතුයි. තවද මුහු විසින්

ගත විසිපහක් ගෙවූ විට ඔහුට අළුත් තහවුල්කර නැවත ලබාගැනීමට අයිතිවාසිකම තිබේ එබඳු යම් තහවුල්කර නැතිවී හෝ සොරාගෙන තිබෙන බැව් දිවුරුම් සහතිකයකින් හෝ වෙන යම් ලෙසකින් ප්‍රධාන තමාට ඒත්තු ගැනීමට සැලැස්වුවහොත් එතුමා විසින් අයිතිකාර යාගේ ඉල්ලීම පිටත් ඔහු විසින් ගත පහසුකම් ගෙවනු ලැබූ විටත් අළුත් තහවුල්කර නිකුත් කළ හැකිය

7. සෑම රථවාහනයක අයිතිකරු විසින් හෝ භාරකරු විසින් 6 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ඒ රථවාහනය වෙනුවෙන් නිකුත් කරනලද තහවුල්, ඒ රථවාහනයේ කාටත් පෙනෙන නැතක සවිකළ යුතුයි

8. ප්‍රධානතමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් ඕනෑම නිලධාරියකු විසින් හෝ ඕනෑම මාවතක හෝ පාරක ගමනා ගමනයෙහි යෙදී තිබෙන රථවාහනයක්, ඒ රථවාහනයෙහි 7 වැනි අතුරු ව්‍යවස්ථාවේ ප්‍රකාර සවිකොට තිබිය යුතු තහවුල් පරීක්ෂාකර බැලීම පිණිස නවත්වා නතරකිරීම නීත්‍යානුකූල වන්නේය තවද ප්‍රධානතමා විසින් හෝ එකී නිලධාරියා විසින් ඉල්ලීමක්කර සිටි කල්හි එකී ඕනෑම රථයක භාරකාරයා විසින් හෝ ඒ රථය පදවන්නා විසින් හෝ ඒ රථය නවත්වා ප්‍රධානතමාට හෝ එකී නිලධාරියාට එකී තහවුල් පරීක්ෂාකර බැලීමට ඉඩදිය යුතුයි.

9. කායාසී සහාච විසින් සම්පාදිතව, 1941 ක්වූ ජනවාරි මස 24 වැනි දින අංක 8,704 දරණ "ගැසට්" පත්‍රයේ පළමු රථවාහන හා සතුන් පිළිබඳ බද්ද සම්බන්ධයෙන් දු අතුරු ව්‍යවස්ථා මෙයින් සංශෝධනය කරනු ලැබේ.

10. මේ අතුරු ව්‍යවස්ථාවල—

"ප්‍රධානතමා" යනුවෙන් කායාසී සහාච ප්‍රධානතමා අදහස්කරනු ලැබේ;

"කායාසී සහාච" යනුවෙන් දික්වැල්ල ගම් ප්‍රදේශයේ ගම්කායාසී සහාච අදහස් කරනු ලැබේ;

"ආඥාපනත" යනුවෙන් ගම්සහ ආඥාපනත (198 වැනි පරිච්ඡේදය) අදහස් කරනු ලැබේ.

උපලෙඛනය  
"ඒ" පෝර්මය  
අංකය :

දික්වැල්ල ගම්ප්‍රදේශයේ ගම්කායාසී සහාච රථවාහන හා/හෝ සතුන් පිළිබඳ ලේඛනයයි.

අයිතිකාරයාගේ හෝ භාරකාරයාගේ නම: \_\_\_\_\_

අයිතිකාරයා හෝ භාරකාරයා පදිංචි සභාගේ නම: \_\_\_\_\_

ගම: \_\_\_\_\_ ලිපිනය: \_\_\_\_\_

රථවාහන හා/හෝ සතුන් පිළිබඳ විස්තර	ගණන (වටනවලින්)	වෙනත් විස්තර (සයිකලයක් නම්, සාදනලද අයගේ නොමිමරය)
කරත්ත, තිරික්කල පෝ ජීන් පිනෙස් කරත්ත හැර ඕනෑම අන්දමක වාහන		
ගොන්දේන්නා බදින බර කරත්ත හෝ තිරික්කල		
තනියොනා බදින බරකරත්ත හෝ ජීන් පිනෙස් කරත්ත, බයිසිකල්		

මගේ දැනීමේ හැටියට ඉහත සඳහන් ප්‍රකාශය සත්‍ය බව මම මෙයින් සහතික කරමි.

අයිතිකාරයාගේ හෝ භාරකාරයාගේ අත්සන.  
දිනය: \_\_\_\_\_

"බී" පෝර්මය  
සෑම ගොන් දේන්නා බදින බර කරත්තයක් හෝ තිරික්කලයක් සඳහා ... වි. සී. ඩී. ඩී.  
සෑම තනි ගොනා බදින බරකරත්තයක් හෝ ජීන් පිනෙස් කරත්තයක් සඳහා ... වි සී ඩී. එච්.  
සෑම බයිසිකලයක් සඳහා ... වි සී. ඩී. ඩී.



### පළාත් පාලනය පිළිබඳ විවිධ නිවේදන

පොලීගහවෙල ගම්කායාඪී සභාව

මස් පිණිස සතුන් මරන්නන් පිළිබඳ ආඥාපණන

මැරිකුඹුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශය තුළ රත්මලනොඩ එළමස් කඩයක් විවෘත කිරීම සඳහා 1955 වර්ෂයට ලිසිසන් පත්‍රයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙහි පහත උපලෙඛනයෙහි සඳහන් අය විසින් අයදුම් පතක් මා වෙත එවා තිබෙන බැව් මස් පිණිස සතුන් මරන්නන් පිළිබඳ ආඥාපණනේ 7වෙනි වගන්තිය යටතේ මෙයින් දැනුම්දෙනු ලැබේ.

2. ඒ සඳහා ලිසිසන් පත්‍රයක් නිකුත්කිරීම සම්බන්ධයෙන්, පොලීගහවෙල ගම් කායාඪී සභා ප්‍රදේශය තුළ පදිංචි ඕනෑම අයෙකුට, කැමති නම් මෙම දැන්වීම ලැබට පත්‍රයේ පළවූ දින සිට දින 30ක් ඇතුළතදී, විරුච්චය ප්‍රකාශ කළ යුතු බවත්, එසේ එවන කෑම විරුච්චයකින්ම හේතු සහිතව විය යුතු වෘත්තීය භාර, පිටපත් දෙකකින්ද යුක්ත විය යුතුය.

උපලෙඛනය

අංකය - 1.

නම - ඇ.ම. පී මොහමඩ් ඉබ්‍රහිම්, 26, ගම්පොල පාර, පෝරුදෙණිය හන්දිය.

වෙළඳුමේ විස්තර : එළමස් කඩයක්.

සාකාශ : රත්මලනොඩ පිහිටි අංක 271 දරණ ගොඩනැගිල්ල.

එච්. හේරත් බණ්ඩා,  
පොලීගහවෙල ගම්කායාඪී සභාවේ සභාපතිතුමා.

ගම් කායාඪී සභා කායාඪීලය,  
හතලිස්පහුව, පොලීගහවෙල,  
වර්ෂ 1955ක් වූ මැයි මස 25වෙනි දින දින.